

## යාපනය රිශ්වරිද්‍යාලය 2010

### 1. මූල්‍ය ප්‍රකාශන

#### 1.1 මතය

මාගේ පර්ක්ෂණයෙන් පෙනී යන අන්දමට සහ මට සපයන ලද උපරිම තොරතුරු සහ පැහැදිලි කිරීම් අනුව , යාපනය රිශ්වරිද්‍යාලය 2010 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිසි ගිණුම් වාර්තා පවත්වා ඇති බවන් , මෙම වාර්තාවේ 1.2 ජේදයේ දක්වා ඇති කරුණු වලින් මූල්‍ය ප්‍රකාශන වලට වන බලපෑම තෝර 2010 දෙසැම්බර් 31 දිනට යාපනය රිශ්වරිද්‍යාලයේ ක්‍රියාකාර්තවය පිළිබඳ තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මෙහෙයුම් කටයුතු වල මූල්‍ය ප්‍රකාශන හා මූල්‍ය ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුර්න් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත වලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කර ඉදිරිපත් කර ඇති බවන් මා දරන්නාටු මතය වේ.

### 1.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම්

#### 1.2.1 ගිණුම්කරණ ප්‍රතිපත්ති

පහත සඳහන් නිර්ක්ෂණයෙන් කෙරේ.

- (අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 18 ප්‍රකාරව සම්පූර්ණයෙන්ම ක්ෂය කරන ලද වත්කම් වෙනුවෙන් ක්ෂය කිරීම වැළැක්වීම සඳහා දේපල, පිරියන සහ උපකරණ වෙනුවෙන් ක්ෂය කිරීම වෙන් වෙනව ගණනය කළ යුතු වුවද රිශ්වරිද්‍යාලය රිසින් වියට පටහැනීව වත්කම්වල මුළු වටිනාකම මත ක්ෂය කිරීම් කර තිබුණි. එම නිසා ගිණුම්වල දක්වා තිබුණු ටු. 81,068,839 ක චු ක්ෂය කිරීම් එක් එක් වත්කම සඳහා තිවැරදිව හෙලිදාරව් කර තිබුණේද යන්න තහවුරු කළ නොහැකි රිය.
- (ආ) 1995 ඔක්තෝබර් 05 දිනැති රිශ්වරිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සහ වකුලේල අංක 649 හා ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 18 ට අනුව ඉඩමේ වටිනාකම සඳහා ක්ෂය ගණනය නොකළ යුතුය. කෙසේ වුවද ඉඩම සහ ගොඩනැගිල්ලේ වටිනාකම වෙන වෙනම භෞතාගැනීමට නොහැකි වීම මත ඉඩම සඳහා 5% ක ක්ෂය කිරීමක් කර තිබුණි.
- (ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 3 ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශන සමඟ ස්කන්ද වෙනස් රිමේ ප්‍රකාශනයක් පිළියෙළ කර ඉදිරිපත් කර නොතිබුණි.

- (ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 18 අනුව පොත් අගය ඉනාය වී ඇති නමුත් තව දුරටත් ප්‍රයෝග්‍යනයට ගන්නා සේරාවර වන්කම් ප්‍රත්‍යාගණනය කර ගිණුම්වල පෙන්නුම් කර නොතිබුණි.

### **1.2.2 ගිණුම්කරණ අධිපාඩ**

---

පහත සඳහන් ගිණුම්කරණ අධිපාඩ නිර්ක්ෂණය විය.

- (අ) රු. 2,191,072 ක් වරිනා පොත් හා වාර සහරා 117 ක් එකට විද්‍යාලයට ලැබේ නොතිබුණු නමුත්, වැරදි සහගත ලෙස පොත් හා වාර සහරා ගිණුමට ඇතුළත් කර තිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂයේදී නිම කරන ලද රු. 10,288,750 ක ඉදිකිරීම් වැඩ ඉඩම් හා ගොඩනැගිලි ගිණුම යටතේ පෙන්නුම් කිරීම වෙනුවට කේරු යන වැඩ ලෙස ගිණුමේ දක්වා තිබුණි.
- (ඇ) සමාලෝචිත වර්ෂයේදී ඉන්දියානු රජය ටියින් පර්ත්‍යාග කරන ලද බස් 10 තුනක (සිරි රඛිඛිර්) අගය තක්සේරු කර ගිණුම්වලට ගෙන නොතිබුණි.
- (ඇ) එදී පූඩ්ලි අරමුදලින් රු. 243,100 ක මුදලකට මිලදී ගෙන තිබූ ත්‍රියෝද රායක් 2006 වර්ෂයේ සිට ගිණුම්වලට ගෙන නොතිබුණි.
- (ඉ) වැඩියෙන් අයකරන ලද ඇපෙකර වගකීම්වල එකතුවක් වූ රු. 2,178,090 ක් ගෙවිය යුතු මුදලක් ලෙස ගිණුම්වල වෙනම පෙන්නුම් කරනු වෙනුවට ලැබිය යුතු ඇපෙකර වගකීම් ගිණුමට හිලවී කර තිබුණි.

### **1.2.3 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්**

---

පහත නිර්ක්ෂණයන් කරනු ලැබේ.

- (අ) 2007 සිට 2009 දක්වා වූ කාලපරිවේදයට අදාළව නිරුවුල් නොකරන ලද විවිධ ණය හිමියන්ගේ ශේෂය සමාලෝචිත වර්ෂයේ අවසානයට රු. 221,675 ක් රිය.
- (ආ) එකතුව රු. 157,349,632 ක් වූ සැපයුම් අත්තිකාරම්, අවනැන්වූ කාර්ය මණ්ඩලයට වැටුප් අත්තිකාරම්, ගොඩනැගිලි අත්තිකාරම්, විවිධ ණයගැනී අත්තිකාරම් සහ කාර්ය මණ්ඩල නාය කේෂ වර්ෂ 01 සිට 23 දක්වා වූ කාල පරායයක් තුළ අය කරගෙන නොතිබුණි. විම නිසා මෙම කේෂයන් අයකර ගැනීම සැක සහිතය.

- (ඇ) 1997 දී අධ්‍යයන කාර්ය මණ්ඩලයට වැකිපුර ලබා දුන් රු.37,455 ක් වූ පොත් දීමනාව මේ දක්වා ආයකර ගෙන නොතිබුණි.
- (ඇ) විගණනයට ලැබේ තිබුණු තොරතුරු අනුව 2000 වර්ෂයේ සිට 2010 වර්ෂය දක්වා ඇපකර හා ගිරිපුම් කඩ කරන ලද ආචාර්යවරුන් 133 දෙනෙකුගෙන් රු. 117,530,741 ක මුදලක් ලැබිය යුතුව තිබුණි. කෙසේ වුවත් එම ආචාර්යවරුන්ගෙන් මෙම මුදලේ ආයකර ගැනීමට 2011 ජූනි 30 දක්වා නියමිත ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.

#### 1.2.4 විගණනය සඳහා යාක්ෂි නොවීම

---

වටිනාකම රු. 1,750,016,314 ක් වූ වන්කම්, ගෙරිය යුතු මුදල්, ලැබිය යුතු මුදල් සහ ක්ෂේරීම් වලට අදාළ සතෝච්චන වාර්තා, තහවුරු කිරීම්, කාල රිස්ලේශන, රිස්තරාත්මක උපලේඛන යනාදී නොමැති වීම හේතුකොට ගෙන විගණනයේදී සතුවුදායක ලෙස සන්නිරික්ෂණය කළ නොහැකි විය.

#### 1.2.5 නීති රිති, රෙගුලාසි සහ කළමනාකරණ නීත්‍යවලට අනුකූල නොවීම

---

පහත සඳහන් නීති, ගණ්ඩාගාර වත්තලේ, රජයේ මුදල් රෙගුලාසි, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ආයතන සංග්‍රහය, රිස්වීදායාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා උසස් අධ්‍යාපන ආයතන සඳහා වූ ආයතන සංග්‍රහය ආදියට අනුකූල නොවීම් අවස්ථා විගණනයේදී නීත්‍යාලු විය.

(අ) 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 153 හා 155 වගන්ති.

(ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 03, 16 හා 18.

(ඇ) මුදල් රෙගුලාසි

---

අංක 103(1), 104, 109, 264, 271 (2) (ආ), 570, 571, 756, 845, 846 (3), 1645 සහ 1646.

- (ඇ) රිය්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සහාව සහ උසස් අධ්‍යාපන ආයතන සඳහා වූ ආයතන සංග්‍රහය
- 

V පර්විලේදයේ 7:6 සිට 7:6:2 සහ 7.8 වගන්ති

XX පර්විලේදයේ 3:1 වගන්තිය

XXIV පර්විලේදයේ 3:1 වගන්තිය

XXV පර්විලේදයේ 2.2 (ර) වගන්තිය.

XXVI පර්විලේදයේ 2.4 හා 5 වගන්ති

XXVI පර්විලේදයේ 3.3 වගන්තිය

XXVII පර්විලේදයේ 9:4 වගන්තිය

- (ඉ) 1976 ජුලි 29 දිනැති අංක 828 දරන භාණ්ඩාගාර ව්‍යුත්තෙකුලේය
- (ඊ) 1990 ඔක්තෝබර් 10 දිනැති අංක 41/90, 1995 මාර්තු 16 දිනැති අංක 11/1995 සහ 2004 දෙසැම්බර් 27 දිනැති අංක 22/99 (iv) - 2004, 2009 අප්‍රේල් 16 දිනැති 9/2009 සහ 2009 ජුලි 17 දිනැති 09/2009 (1) දරන රාජ්‍ය පර්පාලන ව්‍යුත්තෙකුලේ.
- (උ) රිය්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සඳහා ව්‍යුත්තෙකුලේ
- 
- i. 1980 පෙබරවාරි 25 දිනැති අංක 63
- ii. 1994 අප්‍රේල් 20 දිනැති අංක 30/94
- iii. 2010 පෙබරවාරි 15 දිනැති අංක 02/2010
- (උ) 2007 ජනවාරි 18 දිනැති අංක 03 දරන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රියින් තිබුන් කරන ලද එකතුකළ අයය මත බදු ව්‍යුත්තෙකුලේය.

## 2. මූල්‍ය හා මෙහෙයුම් සමාලෝචනය

---

### 2.1 මූල්‍ය සමාලෝචනය

---

#### 2.1.1 මූල්‍ය ප්‍රතිඵල

---

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචන වර්ෂය සඳහා රිය්ව විද්‍යාලයේ වැඩ කටයුතුවලින් ප්‍රනරාවර්තන රියදම් සඳහා රෝගේ ප්‍රදාන ගණන් ගැනීමට පෙර රු. 611,306,520 ක උනතාවයක් වූ අතර, ඉකුත් වර්ෂය සඳහා අනුරූපී උනතාවය රු. 686,748,646 ක රිය. ප්‍රනරාවර්තන වියදම් සඳහා ලබුණු

රු. 536,400,000 ක් වූ රජයේ ප්‍රදාන ගණන් ගැනීමෙන් පසු සමාලෝචිත වර්ෂය සඳහා වූ උග්‍රනතාවය රු. 74,906,520 ක් දක්වා අඩුවී තිබුණු අතර, ඉකුත් වර්ෂය වෙනුවෙන් ප්‍රතිත්‍රිත ප්‍රදාන ලැබුණු රු. 649,600,000 ක් වූ රජයේ ප්‍රදාන ගණන් ගැනීමෙන් පසුව එම වර්ෂයේ උග්‍රනතාවය රු. 37,148,646 ක් දක්වා අඩුවී තිබුණි.

### **2.1.2 නිශ්චිත අරමුදල් උපයෝගනය**

නිශ්චිත අරමුදල් සඳහා ලැබුණු රු. 29,493,089 ක මුදල, එවා ප්‍රදානය කරන ලද අරමුණ සඳහා උපයෝගනය කිරීමෙන් තොරව ස්ථාවර තැන්පත් ගිණුමට මාරු කර තිබුණි.

### **2.1.3 ආර්ථික නොවූ ගනුදෙනු**

පහත නිර්ක්ෂණයන් කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂයේ සැම මාසයක් අවසානයේදීම උපාධි අධ්‍යාපන පිළියේ සහ බාහිර ටිහාග එකකයේ රු. මිලියන 179 ක සාමාන්‍ය මාසික මුදල් ශේෂයක් පැවති අතර, මෙම මුදල පොලී උපදාවන පදනම මත ආයෝගනය කිරීමට සුදුසු ක්‍රියාමාර්ගයක් ගෙන තොත්තිබුණි. මේ හේතුවෙන් සැලකිය යුතු මුදල් ආදායමක් රිශ්ච රිදායාලයට අහිමි වී තිබුණි.
- (ආ) රිශ්ච රිදායාලයේ අමුන්තන් සඳහා අමුන්තන්ගේ නිවාස පහසුකම් තිබුණු අතර, එම අමුන්තන්ගේ නිවාස සඳහා මුරකරුවෙක් පත්කර සමාලෝචිත වර්ෂය තුළදී එකතව රු. 248,640 ක මුදලක් වැටුප් වශයෙන් ගෙවා තිබුණු නමුත් අමුන්තන් සඳහා රිශ්ච නවාතැන් වෙනුවෙන් නවාතැන් පහසුකම් ගාස්තු (ආහාර සහ නවාතැන්) ලෙස සමාලෝචිත වර්ෂයේදී රු. 528,459 ක මුදලක් ගෙවා තිබුණි.
- (ඇ) ඉන්දියානු රජයෙන් බස් රජු තුනක් රිශ්චරිදායාලය වෙත ලැබේ තිබුණ නමුත් මෙම බස් රජු භාවිතයට ගැනීම වෙනුවට පුද්ගලික වැන් රජු කුලියට ලබාගැනීම සඳහා රු. 1,000,576 ක මුදලක් ගෙවා තිබුණි.

### **2.1.4 වත්කම් කළමනාකරණය**

පහත නිර්ක්ෂණයන් කරනු ලැබේ.

- (අ) සේකුටර් දෙකක් වර්ෂ අවකට වැඩි කාලයක් භාවිතා තොකර පැවතුණා.

- (ආ) රු. 617,151 ක වරිනාකමකින් යුත් වර්ග 35 කට අයන් විෂයයන් වර්ෂ විසේ සිට දහය දක්වා වූ කාලපර්වීපේදය තුළ ගබඩාවල නිශ්චාර්යව පැවතුණි. මේ සම්බන්ධයෙන් මාගේ ඉකුත් වර්ෂය සඳහා වූ විගණන වාර්තාවෙන්ද අවධානයට යොමු කරන ලදී. කෙසේ වුවත් මෙම වත්කම් ප්‍රයෝගීතයට ගැනීම සඳහා 2011 ජූනි 30 දක්වා විශ්වවිද්‍යාලය විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.
- (ඇ) විකතුව රු. 200,305 ක් වූ වර්ග 10 කට අයන ඉන්වෙන්ටර් විෂයයන් 5,258 ක් වර්ෂ අවකට වැඩී කාලයක් ගබඩාවල නිශ්චාර්යව පැවතුණි.
- (ඇ) රු. 182,400 කට මිලදී ගන චේලා සටහන් යන්ත්‍රයක් 2001 වර්ෂයේ සිට භාවිතා නොකර පැවතුණි.
- (ඉ) රු. 2,137,500 කට මිලදී ගෙන නිඩු වානේ ඇදන් 225 ක් වර්ෂ දෙකකට වැඩී කාලයක් භාවිතා නොකර පැවතුණි.

### 2.1.5 ගදුනාගන්නා ලද පාඨු

---

වරිනාකම රු. 161,633 ක් වූ ප්‍රස්ථකාල පොත් නැගිවීම් සම්බන්ධයෙන් වූ පාඨු සමාලෝචිත වර්ෂය තුළ ලියා නැර නිඩුණි.

### 2.1.6 ව්‍යාපාති ප්‍රමාදයන්

---

පහත නිර්ක්ෂණයන් කරනු ලැබේ.

- (අ) 2008 වර්ෂය තුළදී විශ්ව විද්‍යාලයේ කාන්තා නෙවාසිකාගාර සංකීර්ණය සඳහා අපරීතු ජලය බැහැර කිරීමේ පද්ධතියක් හඳුන්වාදීම සඳහා උපදේශක ගාස්තු ලෙස රු. 750,375 ක අන්තිකාරම් මුදලක් ජාතික ජලසම්පාදන තා ජලාප්‍රවාහන මණ්ඩලයට ගෙවන ලදී. කෙසේ වුවද සමාලෝචිත වර්ෂය අවසන් වන ටිටන් වැඩ ආරම්භ කර නොතිබුණි.
- (ආ) වෛද්‍ය එධියෙහි ගුවනාගාරයක් ඉදි කිරීම සඳහා 1999 සිට 2000 දක්වා වූ කාලය තුළ ඉදිකිරීම් සමාගමකට රු. 7,611,885 ක ගෙවා නිඩුණි. කෙසේ වුවද ඉදිකිරීම කටයුතු මෙහෙක් සම්පූර්ණයෙන් නිම කර නොතිබුණි. මෙම අනවාය ප්‍රමාදය ගේනුකොටෙන ඉදිකිරීම් පිරිවැය අනි රිභාල වශයෙන් වැඩිවීමට ඉඩ ඇති අතර, ඉදිකිරීම් අරමුණුද ඉටු වී නොතිබුණි. මිට අනිලේකට අභාන්තර නිර්මාණ වැඩ

සඳහා 2005 සහ 2006 වර්ෂවලදී ගොඩනගැහිලි දෙපාර්තමේන්තුවට රු.13,000,000 ක් ගෙවා නිබුණු අතර , එවාද මෙතෙක් ආරම්භ කර තෝ නොතිබුණි.

මෙම සම්බන්ධයෙන් 2010 ජූලි 29 වැනි දින ටියෙලිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පැවැති ප්‍රගති සමාලෝචන රෝගීමේදී ඉහත ව්‍යාපාතිය ක්‍රියාත්මක කිරීමේ මත්දාගාමී ප්‍රගතිය පිළිබඳව ගරු උසස් අධ්‍යාපන ඇමතිතුමාගේ විශේෂ අවධානයට යොමු රිබුණු අතර මෙම ව්‍යාපාතිය නිම කිරීමට අවශ්‍ය පියවර ගෙන ඒ පිළිබඳ ප්‍රතිර්ලය වාර්තා කරන ලෙස උපදෙස් ලබා දී නිබුණි. 2011 මාර්තු 14 වැනි දින සිදු කරන ලද ගොනික පර්ක්ෂාවේදී සිල්ම්, රිදුම් කාර්මික, වායුසම්කරන සහ ආසන වැඩ මේ දක්වා ආරම්භ කර නොතිබුණු බව අනාවරණය එය. ටියෙලිද්‍යාලය ටියින් රු. මිලියන 20 ක මුදලක් වැය කර නිබුණු නමුත් මෙහි ප්‍රතිච්චයක් ලෙස මෙම පහසුකම් තුළින් වර්ෂ දහයකට වැඩි කාලයක් නිස්සේ වෛද්‍ය එධ්‍යයේ සයුන්ට කියිදු ප්‍රතිලාභයක් ලැබේ නොතිබුණි.

- (ඇ) නිරුන්ත්වේලි ශිෂ්‍ය නේවායිකාගාරයට මුදුන ජල වැශිකියක් ඉදිකිරීම සඳහා ගොඩනගැහිලි දෙපාර්තමේන්තුවට අන්තිකාරම ලෙස 1989 වර්ෂයේදී රු.2,000,000 ක් ගෙවා නිබුණු නමුත් රු.1,590,000 ක වරිනාකමකින් යුත් වැඩ කොටස් පමණක් සම්පූර්ණ කර නිබුණි. මෙහි ප්‍රතිච්චයක් වශයෙන් එම පියවෝ ශිෂ්‍යයින් එහි බලපැවැමට ලක් රි නිබුණි.
- (ඇ) කොළඹ පිහිටි සමාගමකට රු. 1,485,208 ක මුදලක් සහ සිඩා (SIDA) තොරතුරු තාක්ෂණ ජාල ව්‍යාපාතියෙන් තවත් රු. 10,171,618 ක මුදලක් පළාත් ප්‍රදේශ ජාල/පුවිල් ප්‍රදේශ ජාල ව්‍යාපාතිය ක්‍රියාත්මක කිරීම සඳහා (LAN/WAN) එම සමාගමට ටියෙලිද්‍යාලය මගින් ගෙවා නිබුණි. එම ව්‍යාපාතියේ ප්‍රගති වාර්තා රිගණනයට ලබාගත නොහැකි එය. ව්‍යාපාතිය 2005 මුළු ගාගයේදී ආරම්භ කර නිබුණු ද 2011 ජූනි 30 දින වන පිටත් එය අවසන් කර නොතිබුණි. මෙහි ප්‍රතිච්චයක් ලෙස ව්‍යාපාතියෙන් බලාපොරොත්තුවූ අරමුණ ඉටුකරගෙන නොතිබුණි.
- (ඉ) පම්පායිමාධුනි ව්‍යුනියාව මණ්ධිපය සඳහා මුදුන් ජල වැශිකියක් (Overhead tank) හා ඉහත ජල වැශිකියක (sump) ඉදිකිරීම සඳහා එවකට උතුරු නැගෙනහිර පළාත් සභාවේ ගොඩනගැහිලි දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරුවරයාට 2004 දෙසැම්බර් 31, 2005 නොවැම්බර් 16 හා 2007 ඔක්තෝබර් 04 යන දිනවලදී පිළිවෙළින් රු.3,200,000 සහ 3,014,000 ක් සහ රු.5,615,000 ක් වශයෙන් අන්තිකාරම් තුනක් මුදාහැර නිබුණි.

ඉගත ජල වැංකිය ඉදි කිරීම් නිම කර තිබුණි. කොසේ ව්‍යවහාර, මූද්‍රන් ජල වැංකිය සහ ඉතිරි වැඩ කොටස් නිම කර නොතිබුණි. මේ අතරතුර ගොඩනගැලී දෙපාර්තමේන්තුව විසින් කොන්ත්‍රාත්තුව නවත්වා දමා තිබුණි. වැඩ නැවැත්වීම දක්වා කොන්ත්‍රාත්කරුවෙට රු. 2,439,956 ක් ගෙවා තිබුණි. ඉතිරි වැඩ සඳහා වෙනත් කොන්ත්‍රාත්තුකරුවෙකු සමඟ රු.5,615,000 ක වට්නාකමකින් යුත් නව ගිරිපුමක් අන්තර් කර තිබුණි. එහෙත් 2011 පුත් 30 දක්වා වැඩ සම්පූර්ණ කර නොතිබුණි.

## 2.2 මානව සම්පූර්ණ කළමනාකරණය

---

නියමිත බදවා ගැනීමේ පරිපාරිය අනුගමනය කිරීමකින් තොරව රිශ්චිවිද්‍යාලයේ දෙපාර්තමේන්තු ආය ප්‍රධානීන්ගේ ඉල්ලීම මත බොහෝ අවස්ථාවලදී තාවකාලික කාලීකාවාර්යවරුන්, උපදේශකයින් (tutors) සහ පුද්ගකයින් පත් කර තිබුණි.

## 2.3 පාඨමාලා සහ ටිහාග

---

පහත නිර්ක්ෂණයන් කරනු ලැබේ.

- (අ) රිශ්චිවිද්‍යාලයේ පාඨමාලා 22 ක් වෙනුවෙන් ලියාපදිංචි වි සිරි මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 5,395 ක් විය. සමාලෝචන වර්ෂය තුළදී දරන ලද මුළු ප්‍රනරාවර්තන ටියදම රු. 487,578,520 ක් විය. එක් ශිෂ්‍යයකු සඳහා සමාලෝචන වර්ෂයේ සාමාන්‍ය ප්‍රනරාවර්තන පිරිවැය රු. 90,376 ක් විය.
- (ආ) රිශ්චිවිද්‍යාලයේ එක් එක් පියිය යටතේ රිවිධ පාඨමාලා සඳහා ටිහාග පවත්වන දිනයන් භා ටිහාග ප්‍රතිච්ච නිකුත් කරන ඉලක්ක දිනයන් තිර්ණය කර නොතිබුණි. 2009 සහ 2010 වර්ෂවලදී එධ කිහිපයක පවත්වා තිබුණු ටිහාගවල ප්‍රතිච්ච නිකත් කිරීමට දීර්ඝ ප්‍රමාදයක් සිදුවී තිබුණු බව තවදුරටත් නිර්ක්ෂණය විය. 1995 පුළු 14 දිනැති ආය 636 දරන රිශ්චිවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සහා වත්තලේඛය අනුව ටිහාගය අවසන් වී මාස තුනක් ඇතුළත ප්‍රතිච්ච නිකුත් කළ යුතුය. එහෙත් මාස 04 සිට 14 දක්වා කාල පරාසයක් ප්‍රතිච්ච නිකුත් කිරීමට ප්‍රමාද වී තිබුණි.

## 2.4 අයවැය ලේඛනමය පාලනය

---

අයවැය ගත භා තව්‍ය සංඛ්‍යා අතර, සැලකිය යුතු විවෘතයන් නිර්ක්ෂණය වූයෙන් අයවැය ලේඛනය එලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස උපයෝගී කරගෙන නොතිබුණු බව දක්නට ලැබුණි.

3. පද්ධති හා පාලන

---

විගණකයේදී නිර්ක්ෂණය වූ අවුපාඩු මුදල් පනතේ 13(7)(ඒ) වගන්තිය ප්‍රකාරව නිකුත් කරන ලද මාගේ රිස්තරාන්මක වාර්තාව මගින් රික්ටි රිද්‍යාලයේ උප කුළපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත දැක්වෙන පාලන ක්ෂේරුයන් කෙරෙහි රිශේෂ අවධානය යොමු විය යුතුය.

- (අ) කොන්ට්‍රාත් පර්පාලනය
- (ආ) පුස්තකාල පර්පාලනය
- (ඇ) වත්කම් කළමනාකරණය
- (ඇ) නික්ටිත අරමුදල් උපයෝගනය
- (ඉ) ව්‍යාපානි ප්‍රමාදවීම්
- (ඊ) ලැබිය යුතු හා ගෙරීය යුතු ගිණුම්
- (උ) මානව සම්පන් කළමනාකරණය
- (උ) අයවැය